



මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ජාතික ගිණුම් ඇස්තමේන්තු
2015 වාර්ෂික සහ 2015 සිව්වැනි කාර්තුව සඳහා

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

දු.ක. 94-11-2147071 ෆැක්ස් : 94-11-2877938 ඊමේල් : national.accounts@statistics.gov.lk

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2015 සිව්වැනි කාර්තුවට සහ 2015 වර්ෂයට අදාළව ගණනය කරන ලද ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර ඇත.

2015 වර්ෂයේ හතර වන කාර්තුවේ සහ 2015 වාර්ෂික ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ වූ පරිදි, සමස්තයක් ලෙස 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 8,622,825 දක්වා ඉහල ගොස් ඇත. මෙය 2014 වර්ෂය සඳහා වාර්තාගතවූ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 8,228,986ට සාපේක්ෂව සියයට 4.8 ක වර්ධනයකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන අතර මෙම එක් එක් අදියරේදී ගණනය කරන ඇස්තමේන්තු ඒ වන විට ලැබී ඇති දත්ත මත රඳා පවතී. තවද මෙම ඇස්තමේන්තු යාවකාලීක, සංශෝධිත හා අවසාන ඇස්තමේන්තු ලෙස ප්‍රකාශයට පත් කරන අතර අවසාන ඇස්තමේන්තු තවදුරටත් සංශෝධනය නොවේ. ඒ අනුව 2014 වර්ෂය සඳහා ප්‍රකාශිත ආර්ථික වර්ධන වේගය 4.5 සිට 4.9 දක්වා සංශෝධනය වී ඇත. 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතය පවත්නා මිල ගණන් යටතේ රුපියල් මිලියන 11,183,220 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2015 වර්ෂය සඳහා ආර්ථිකයේ ප්‍රධාන සංරචකයන් වන කෘෂිකාර්මික, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන ශුද්ධ බදු පිළිවෙලින් සියයට 7.9, සියයට 26.2, සියයට 56.6 සහ සියයට 9.3 ක් වශයෙන් ස්ථාවර මිල ගණන් (2010) යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දායක වී ඇත. තවද 2015 වර්ෂය තුළදී මින් ප්‍රධාන ආර්ථික කටයුතු වන කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම් 2014 වර්ෂයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 5.5ක්, සියයට 3.0 ක්, සහ 5.3 ක් වශයෙන් ඉහල වර්ධන වේගයන් වාර්තා කර ඇත.

2015 වර්ෂය තුළදී කෘෂිකාර්මික උප ක්‍රියාකාරකම් වන ‘ වී වගා කිරීම’ සහ ‘එළවලු වගා කිරීම’ සඳහා 2014 වර්ෂයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 23.3ක් සහ සියයට 24.9ක් වශයෙන් ඉහල වර්ධන වේගයන් වාර්තාවී ඇති අතර ‘සත්ව නිෂ්පාදනය’ සහ පොල් වගාව ඇතුළත් ‘තෙල් සහිත පලතුරු බෝග වගාව’ පිළිවෙලින් සියයට 8.0ක් සහ සියයට 5.1 ක් ලෙසද වර්ධනය වී ඇත. ‘තේ වගා කිරීම’ සහ ‘කරදිය මත්ස්‍ය කර්මාන්තය’ යන කෘෂිකාර්මික ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට සාන 2.6 ක් සහ සියයට සාන 1.5 ක් වශයෙන් සුළු පසුබෑමකට ලක් වී ඇත.

එසේම 2015 වර්ෂය තුළ දී කර්මාන්ත උප ආර්ථික ක්‍රියාකාරකම් අතුරින් ‘ආහාර ද්‍රව්‍ය, බීම වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය’, ‘රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත’, ‘ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය’ සහ ‘විදුලිය

නිෂ්පාදන කර්මාන්තය' පිළිවෙලින් සියයට 5.6, සියයට 4.7, සියයට 6.7 සහ සියයට 7.8 වශයෙන් කැපී පෙනෙන වර්ධනයන් ලබා ගෙන ඇත. එසේම 'පතල් හා කැනීම් කර්මාන්තය' සහ ඉදිකිරීම් කර්මාන්තය යන කර්මාන්ත උප ක්‍රියාකාරකම් දෙකම සියයට සෘණ 0.9 බැගින් වන සුළු පහත වැටීමක් පෙන්නුම් කරයි.

2015 වර්ෂය තුළදී සේවා අංශයේ උප ක්‍රියාකාරකම් වන 'පරිගණක සේවා වැඩසටහන් උපදේශනය සහ තොරතුරු සේවා ක්‍රියාකාරකම්', 'මූල්‍ය සේවා කටයුතු' සහ 'දේපල වෙළඳාම් කටයුතු' යන උප ක්‍රියාකාරකම් සඳහා පිළිවෙලින් සියයට 21.1ක්, සියයට 15.8ක් සහ සියයට 9.6ක් ලෙස වාර්තා වූ, කැපී පෙනෙන වර්ධන වේගයන් සේවා අංශයෙහි වර්ධනයට දායක වී ඇත.

මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කල පරිදි 2015 වර්ෂයේ සිව්වැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ නිෂ්පාදන ප්‍රවේශයට අනුකූල ව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,387,136ක් වන අතර, සිව්වැනි කාර්තුවේ වර්ධන වේගය 2014 වර්ෂයේ 4 වන කාර්තුවට සාපේක්ෂව සියයට 2.5 ක් ලෙස වාර්තා වේ. 2015 වර්ෂයේ පළවන, දෙවන සහ තෙවන කාර්තු සඳහා ආර්ථික වර්ධන වේගයන් පිළිවෙලින් සියයට 4.4ක්, සියයට 7.0ක්, සහ සියයට 5.6ක් ලෙස සංශෝධනය වී ඇත.

2015 සිව්වැනි කාර්තුව තුළ දී කෘෂිකර්මාන්තය සියයට 0.5ක සුළු පසුබෑමක් වාර්තා කරන අතර, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 1.9 ක් සහ සියයට 2.7 ක් ලෙස වර්ධන වේගයන් වාර්තා කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වර්ෂයට අදාල දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇත.

ආචාර්ය ඒ. ජේ. සතරසිංහ,
අධ්‍යක්ෂ ජනරාල්,
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම තොරතුරු ප්‍රසිද්ධ කිරීමට හැකි වන්නේ 2016 මාර්තු 15 දින පස්වරු 3.00 න් පසුව පමණි